



The Journal of Studies in Humanities

Volume 4 (II) 2018

Department of
Humanities, Rajarata
University of Sri Lanka

“ග්‍රාම සභා” ශ්‍රී ලංකාවේ ග්‍රාම ආණ්ඩුකරණය;
අත්හඳු බැලේමක නිරක්ෂණ, අත්දැකීම් සහ නිගමන

ධම්ම දිසානායක

දේශපාලන විද්‍යාව හා රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යනාංශය, කළු පියෙය,
කොළඹ විශ්වවිද්‍යාලය, කොළඹ.

Email: dhammadissa@mail.com

Abstract

This paper seeks to examine the success or failure of the reform process for rural governance in Sri Lanka based on the experience of an experiment conducted at the village level called 'Gramma Sabha' in Sri Lanka. The Gramma Niladhari Division is the smallest and lowest official territorial unit in Sri Lanka. The very name 'Gramma Niladhari Domain' indicates that the basis of this unit is the Gramma Niladhari. But at present the domain is covered by the duties of a large number of public officers. A special feature of rural governance in Sri Lanka is that although there is an official structure up to the domain level administratively, there was no similar political / democratic representative structure or definite representative until the local government elections in February 2018. Gramma Sabha experiments were carried out before 2018, during the period 2010-2015. The 'Gramma Sabha' program was launched as a pilot program by uniting, linking and incorporating all officials directly involved in the domain, community leaders, government officials, local political representatives, civil society organizations, voluntary organizations, community based organizations, religious institutions and religious leaders, educational institutions, influential people, law enforcement agencies, trading institutions and the business community, as well as the elite. The main objective of this paper is to review the conceptual framework, action plan, experience gained, observations and conclusions related to the 'Gramma Sabha' project. I think this analysis, which is based on a qualitative method and participatory observation method, will be important in the future rural governance reform in Sri Lanka. I also hope that this research will contribute to the discussion that has arisen in Sri Lanka due to the Covid-19 epidemic, which emphasizes the need

to organize village - domain as the basis for expanding and deepening the national scope of the economy.

Keywords: community, community participation, community governance, village governance, domain organization, grama sabha.

හැඳින්වීම සහ පසුබෑම

රේජස්ටර් ජේනරාල් දෙපාර්තමේන්තුව 2019 වසරේ දී ඇස්තමේන්තු කොට ඇති ආකාරයට ශ්‍රී ලංකාවේ මුළු ජනගහණය දළ වශයෙන් 2,18,03,000ක්. දේශපාලන සහ පරිපාලන සිතියමට අනුව ශ්‍රී ලංකාව, මධ්‍යම ආණ්ඩුවක්, පළාත් සහා නවයක් (9), දිස්ත්‍රික්ක විසි පහක් (25) ප්‍රාදේශීය ආණ්ඩු තුන්සිය හතුලිස් එකක් (341), ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුන්සිය තිස්දෙකක් (332), ග්‍රාම නිලධාරී වසම දාහතරදහස් විසිදෙකක් (14022), සහ ප්‍රාදේශීය ආණ්ඩුවල අභ්‍යන්තර ජන්ද කොට්ඨාංශ හාරදහස් නවසිය පනස්තුනක් (4953) සහිත රාජ්‍යයකි. මහජන නියෝජිතයින්ගේ ගණන නවදහස් තුන්සිය අනුවත්වයකි (9399). එනම් පාර්ලිමේන්තුවේ 225 ක්, පළාත් සහාවල 455 ක්, සහ ප්‍රාදේශීය ආණ්ඩුවල (8719) ක් වශයෙනි. මැතිවරණ කොමිෂන් නිල වෙත අවවිය දක්වන ආකාරයට 2019 ලියාපදිංචි ජන්ද හිමි ගණන එකක්ට හැටදෙළක්ෂ හැටතුන්දහස් අටසිය අසුපහකි (16,263,885). ඒ අනුව ජන්දහිමි-නියෝජිත අනුපාතය ජන්ද හිමියන් එක්දහස් හතුසිය තිහකට එක් නියෝජිතයෙකු (1730:1) වශයෙනි.

කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව 2017 ඉදිරිපත් කළ සංඛ්‍යා ලේඛනවලට අනුව ශ්‍රී ලංකාවේ අමාත්‍යාංශ 51 ක්, රාජ්‍ය අමාත්‍යාංශ 21ක්, දෙපාර්තමේන්තු 121ක්, විශේෂ වැය එකක 22ක් රාජ්‍ය සතු ව්‍යාපාර 341ක් ක්‍රියාත්මකය. රාජ්‍ය අංශයේ සේවක ප්‍රමාණය 1358589 කි. එය රටේ ජනගහණයෙන් බෙදු විට රටේ ජනගහණයෙන් දහසයකට එක් රාජ්‍ය සේවකයෙක් (16:1) වන්නේය.

දහනතර දහස් විසිදෙකක් (14022) වූ ලංකාවේ ග්‍රාම නිලධාරී වසම්වල කටයුතු සඳහා මධ්‍යම ආණ්ඩුව, පළාත් සහාව, ප්‍රාදේශීය ආණ්ඩු, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, විවිධ ස්වේච්ඡා සංවිධාන, සහ සිවිල් සමාජ සංවිධාන මැදිහත් වනු දැකිය හැකිය. සංවර්ධන, පරිපාලන, සහ සමාජ සේවා වෙනුවෙන් මධ්‍යම ආණ්ඩුව විසින් පත්කරනු ලබන නිලධාරීන් හය දෙනෙනු වසමට අදාළව ක්‍රියා කරති. එනම් ඒ ග්‍රාම නිලධාරී, සමාජය නිලධාරී, පවුල් සෞඛ්‍ය නිලධාරී, කෘෂි පර්යේෂණ නිෂ්පාදන සහකාර, සංවර්ධන නිලධාරී සහ ප්‍රජා පොලිස් නිලධාරී යන අය ය. මේ අමතරව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා වසමට සම්බන්ධවන ක්ෂේත්‍ර නිලධාරීන් සහ අනෙකුත් අදාළ නිලධාරීන්ගේ එකතුව පනහකට ආසන්නය, නැත්හොත් උරි වැඩිය. එසේම ග්‍රාම මහජන නියෝජිතයින්, ස්වේච්ඡා සංවිධාන ක්‍රියාකාරිකයින්, අනෙකුත් ආයතනවල ක්‍රියාකාරිකයින්, සහ රාජ්‍යනාවන සංවිධාන එනම් සිවිල් සමාජ ක්‍රියාකාරිකයින් ඇතුළු වසමට මැදිහත්වන්නන්ගේ ප්‍රමාණය බොහෝය. මේ අනුව වසම යනු ජනයාගේ සහ මතු කි පිරිස්වල එකතුවක්ය.

එහෙත් සංවර්ධනය, පරිපාලනය සහ ප්‍රජා ආණ්ඩුකරණය සඳහා ඉහත සඳහන් කළ ඒ සියලුලගේ එකතුවෙන් සහ සම්බන්ධීකරණයෙන් යුත් ව්‍යුහයක් මෙරට වසම මුල් කරගෙන තවමත් ගොඩනගා නැත. නමුත් ඒ සඳහා වූ නියමු ව්‍යාපෘතියක් 2010-2015 කාලයේ ගාම සහා නමින් හම්බන්තොට සහ කුරුණැගල දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කෙරුණි. ඒ යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ එක කොට්ඨාගයක පහක් (5) බැහින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාග දොළහෝම (12) ගාම සහා හැටක් (60) ක් ද කුරුණැගල දිස්ත්‍රික්කයේ කුරුණැගල මහ නගර සහා බල ප්‍රදේශයේ සියලුම වසම්වල එනම් වසම දොළහක (12) ගාම සහා දොළහක් ද පිහිටවනු ලැබේය. ඒ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රජා කේත්දිය මුලෝපා සහ දිවි නැගුම්/ජනසහා අධ්‍යක්ෂ ජනරාල් අංශයේ මැදිහත් වීමෙනි. මෙම පත්‍රිකාවේ අරමුණ හම්බන්තොට දිස්ත්‍රික්කයේ එම නියමු ව්‍යාපෘතියේ අත් දැකීම් හරහා ශ්‍රී ලංකාවේ ගාම ආණ්ඩුකරණයේ විභවතා සහ ගතිකතා ව්‍යුරුශනය කිරීමය.

ප්‍රජාව

ප්‍රජාවක් යනු එකම තැනක වෙසෙන, ජ්‍යෙන් වෙන හෝ පොදුවේ විශේෂ වරිතලක්ෂණ තිබෙන කණ්ඩායමක් ය. Gottdiener and Budd, (2005) ට අනුව ප්‍රජාවක් යනු, විශේෂයෙන් එකම භුගෝලීය පිහිටීමක් බෙදා ගන්නා විට, ගක්තිමත් හා කල් පවත්නා බන්ධන ඇති බව වටහා ගන්නා කණ්ඩායමකි. ප්‍රජාවේ එක් මිනුමක් වන්නේ එහි ක්‍රියාකාරකම් සඳහා පුද්ගලයින් නිතර සහභාගී විමය. තවත් දෙයක් නම් කණ්ඩායමේ සාමාජිකයන් අතර සමාජ බැඳීමක් ඇති බව හඳුනාගැනීමේ ගක්තියයි. අනෙක් මිනුම වන්නේ සමුහයේ හුම් පුද්ගලය ලෙස පොදුවේ වටහා ගන්නා නිශ්චිත හොතික අවකාශය සහ ස්ථානයයි. මෙම අවකාශය ප්‍රජාවට ගක්තිමත් වින්ත්වේයි බැඳීමක් ඇති ඉවාමය සලකුණු සමුහයක් සපයයි. ප්‍රජාවක් යනු පොදු දෙයක් බෙදා ගන්නා පුද්ගලයින් සමුහයකි. ප්‍රජාවක් නිරවතනය කළ හැක්කේ එහි සිරින පුද්ගලයින්ගේ පොදු ගුණාග සහ / හෝ ඔවුන් අතර ඇති සම්බන්ධතාවල ගක්තියෙනි. කණ්ඩායම තුළ පුද්ගලයින් සම්බන්ධ කර ගැනීමට හෝ බලමුලු ගැනීමට, සම්බන්ධතාවල ගක්තිය වඩාත් වැදගත් වේ (museumtwo.logspot.com). ප්‍රජාව විවිධාකාර ය. එනම් අහිලාඡ (interest), ක්‍රියාදාම (action), ස්ථානය (place) සහ හාවිත (practice) අනුව ප්‍රජාව වර්ග කළ හැක. සමාන අහිලාඡ බෙදාහදා ගන්නා අහිලාඡ ප්‍රජාව, වෙනසක් අති කිරීමට ජනයාගෙන් යුත් ක්‍රියාදාමවල යෙදී සිරින ප්‍රජාව, හොමික සීමා අනුව එකට එකතු වී සිරින ස්ථානය ප්‍රජාව සහ සමාන වෘත්තීන්වල හෝ සමාන හාවිතවල යෙදී සිරින ප්‍රජාව වශයෙනි (feverbee'com). එසේම ප්‍රජා විද්‍යාත්මක පදනම අනුවද ප්‍රජාව වර්ගීකරණය කළ හැකිය. ඒ නාගරික (urban), උපනාගරික (suburban), සහ ගාමීය (rural) වශයෙනි (mrsduffsclassroom.weebly.com).

ප්‍රජා ආණ්ඩුකරණය

ප්‍රජා ආණ්ඩුකරණයේ දී තීන්දු තීරණ ගැනීම සහ ප්‍රජා නායකත්වය ක්‍රියාවට නැගීම තම ප්‍රජාව කෙරෙහි උනන්දුවක් ඇති ප්‍රජා සාමාජිකයින් විසින් සිදු කරනු ලබයි. ප්‍රජා ආණ්ඩුකරණය තම අවශ්‍යතාවනට සරිලන ප්‍රතිපත්තිමය ප්‍රතිපල ලබා ගැනීම සඳහා ප්‍රජාව ක්‍රියාත්මක කරන බලය කෙරෙහි අවධානය යොමු කරයි. නිසි ප්‍රතිපත්ති සාර්ථකව සාක්ෂාත් කර ගැනීම සඳහා, ප්‍රජා ආණ්ඩු විසින් ප්‍රජාවේ ගක්තින් සහ හැකියා තිබුරදීව

අවබෝධ කර ගැනීම සඳහා ප්‍රජාවේ වත්කම්, ගක්තින් සහ හැකියා හඳුනාගෙන ඒවා හොතික, ආර්ථික, දේශපාලන, සමාජීය වශයෙන් සිතියම් ගත කළ යුතුය (McKnight and Kretzmann, 1996). ඉතා වැදගත් කාරණය වන්නේ, විශාල ආණ්ඩු ව්‍යුහ, උප-ජාතික ආණ්ඩු ව්‍යුහ, සහ වෙළුඳපාල විසින් ප්‍රජාව තුළ ඇති කරන හිඩැස් පිරවීමේ හැකියාව මේ මගින් ලබා ගත හැකි වීම ය.

ප්‍රජා ආණ්ඩුකරණය සඳහා ඉහළට පහළට යන ප්‍රවේශ අතර ප්‍රජා ආණ්ඩු ඇතුළත් වේ. තේරේ පත් වූ නිලධාරීන් ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා ඔවුන්ගේ ප්‍රාදේශීය ප්‍රජාවන්ට ප්‍රතිපත්තියක් සහ නිශ්චිත බලයක් ලබා දෙයි. ඒ අතර, පහළ මට්ටමේ ප්‍රවේශ අවධානය යොමු කරන්නේ බිම මට්ටමේ සිට පුරවැසි ක්‍රියාකාරීන්වය කෙරහි ය. ප්‍රජාව ක්‍රියාකාරී කණ්ඩායම පිහිටුවා නායකයින් වෙනස් කිරීම හා ප්‍රතිපත්ති නිරමාණය කිරීම ඉල්ලා සිටී (Sullivan" H' 2001-09-01). ප්‍රජා ආණ්ඩුකරණය තුළ තිරණ ගැනීම සහ ප්‍රජා නායකත්වය ප්‍රජා සාමාජිකයින් විසින් ම ක්‍රියාත්මක කරනු ලැබේ.

ප්‍රජා සහභාගිත්වය

ප්‍රජාවගේ සහභාගිත්වය වත්මන් කාල පරිවර්ත්දයේ කේත්තීය සංසිද්ධියක් බවට පත්වෙමින් තිබේ. සහභාගිත්වය යනු මිනිසුන්ගේ ජ්‍යෙෂ්ඨවලට බලපාන ආර්ථික, සමාජීය සහ සංස්කෘතික, සහ දේශපාලන ක්‍රියාවලිවලට සම්පව මැදිහත් වේයි. මෙම අර්ථයෙන් සහභාගී වීම මානව සංවර්ධනයේ අත්‍යවශ්‍ය අංශයකි. එය සාමාන්‍යයෙන් අදහස් කරන්නේ විශේෂීත ව්‍යාපෘති හෝ වැඩිසටහන් සඳහා මිනිසුන්ගේ සහභාගිත්වයයි. නමුත් වර්තමානයේ සහභාගිත්වය යනු ජ්‍යෙෂ්ඨයේ සැම අංශයකින්ම මිනිසුන් විසින් ඉටු කළ යුතු කේත්තීය කාර්යභාරය කෙරහි අවධානය යොමු කරන සමස්ත සංවර්ධන උපාය මාරුග යයි. මානව සංවර්ධනයට ඔවුන්ගේ තේරීම පුළුල් කිරීම හා වැඩි සහභාගිත්වයක් තුළින් මිනිසුන්ට වඩාත් පුළුල් පරාසයක අවස්ථාවන් ලබා ගත හැකිය (SOCIOLOGY GUIDE, 2020).

ගම සංවිධානය කිරීම සහ ගුම ආණ්ඩුකරණය

ශ්‍රී ලංකාවේ ගුම සංවිධාන ඉතිහාසය අවධි තුනක් යටතේ පැහැදිලි කළ හැකිය. ඒ පුරුව යටත් විෂ්තර, යටත් විෂ්තර සහ පැශ්චාත් යටත් විෂ්තර යන අවධි යටතේ ය. පුරුව යටත් විෂ්තර ශ්‍රී ලංකාවේ ගම සංවිධානය කිරීම නැතහොත් ගුම ආණ්ඩුකරණය පිළිබඳ ඉතිහාසය අනුරාධපුර රාජධානී සමයේ ආරම්භක කාලය දක්වා ඇතට දිව යයි. එනම් ගුම සංවිධානය සහ නගර සංවිධානය පිළිබඳව විධීමත් රාජ්‍ය මැදිහත් වීම ආරම්භ වුයේ අනුරාධපුර රාජධානී යුගයේ පැණ්ඩුකාජය රාජ්‍ය සමයේ දි ය (මහාවංශය, 1996:43-44, ඇදුගම 1997:3). පැවති වාරි සමාජ-ආර්ථික සහ ආගමික සම්ප්‍රදායන් මත එකී ගුම සංවිධාන ක්‍රමය සංවර්ධනය විය. මෙම ගුම සංවිධානය නැතහොත් ගම්පහා ක්‍රමය රාජධානී වෙනස් වීමෙන් වෙනසකට ලක් වූයේ නැත. ගම්පොල රාජධානී යුගයේ දි පැවති ක්‍රමයට අතිරේකව "මණ්ඩල" නමින් ඒකක විශේෂයක් පිහිට වූවා හැරුණ කොට යටත් විෂ්තර අවධිය දක්වා වෙනත් කිසිදු බරපතල සංගේධනයක් සිදු වූයේ නැත (Hettiarachchi, 2015:1,4,34.). එසේම ගම්පහා ක්‍රමය ව අමතරව ගුම සහ ප්‍රජා ආණ්ඩුකරණය ව අදාළව

වරිග සහා, රට සහා, සහ දිසා සහා වැනි ආකෘති ද පුර්ව යටත්වීම්ත සමයේ ක්‍රියාත්මක විය (අභයවර්ධන, 1997:6-7).

පෙනුගිසි, ලන්දේසි යටත් වීම්ත අවධියේ දී පරිභානියට පත් වූ ස්වදේශීක ග්‍රාම සංවිධාන ක්‍රමය සහ ආණ්ඩුකරණය යම් ආකාරයකින් ගැටුවකින් තොරව ක්‍රියාත්මක වූයේ උචිරට රාජධානියේ ය. එහෙත් ඉංග්‍රීසින් විසින් උචිරට සහිත සමස්ථ දිවයිනම යටත් කරගැනීමෙන් පසු දැඩි පිරිහීමකට ලක් වූ ගම් සහා ක්‍රමය මුළුමනින්ම නො සලකා හැරීමකට ලක් විය. 1815 උචිරට ගිවිසුම කුල මෙරට සම්ප්‍රදායික වාරිතු පිළිගෙන්නා බවට එකත වූ ඉංග්‍රීසි පාලනය 1818 රාජුව මගින් සහ 1833 කෝල්බැංක්-කැමරන් ආණ්ඩුකුම ප්‍රතිසංස්කරණය මගින් ඒ එකගතාව මුළුමනින්ම උල්ලංසනය කළේය. ඒ අනුව සම්ප්‍රදායික ගම් සහා ක්‍රමය ද නො සැලකිල්ලට ලක් වී පරිභානියට පත් විය (Hettiarachchi 2015, ඇදගම 1997). ඒ වෙනුවට ඒ වන විටත් ඉංග්‍රීසින් විසින් ආරම්භ කර තිබූ, ග්‍රාම ආණ්ඩුකරණයේ නිළ බලධාරීන් සහිත ගම් මුලදැනී ක්‍රමය ඉදිරියට පවත්වා ගෙන යතු ලැබේ(ඇදගම 1997:67-70). නමුත් මුහුණ දෙමින් සිටි ආරථික පරිභානිය වලක්වා ගැනීම ව නම් දේශීය කාෂිකර්මය නගාසිටුවීම අත්‍යවශ්‍ය යැයි වටහා ගත් වීම්ත පාලනය, ඒ සඳහා අවශ්‍ය දේශීය දැනුම සහිත ගම්සහා ක්‍රමය කෙරෙහි තැවත අවධානය යොමු කළේ ය. එහි ප්‍රතිපලයක් ලෙස 1856 වාරිමාරුග පනත සහ 1871 ග්‍රාමීය ප්‍රජාව පිළිබඳව වූ පනත මගින් ගම් කාර්ය සහා හෙවත් ග්‍රාම කම්ටු පිහිටුවීම, ගම්සහා උසාව් පිහිටුවීම (ඇදගම, ඉහත:96-97) වැදගත් සංධිස්ථාන ලෙස දැක්විය හැකිය. නිදහසෙන් පසුව විවිධ පනත්, කම්ටු, සහ කොමිෂන් මගින් ප්‍රාදේශීය ආණ්ඩුකරණයට අදාළව යම් යම් ප්‍රතිසංස්කරණ සහ සංගේධාන (අංක 1 දරණ සැසි වාර්තාව, 1996:17-19) ගෙන ආව ද ග්‍රාම ආණ්ඩුකරණයට අදාළව විධීමත් ව්‍යුහයක් ඒවා තුළින් යෝජනා වූයේ නැත. නමුත් 1981 අමාත්‍ය මණ්ඩල උපදේශය මත ආරම්භ කළ ග්‍රාම මැත්‍ය ප්‍රධාන මණ්ඩලය සහිත ස්වදේශීය සංවිධානවල සහාපතිවරුන්/වරියන් ගේ ප්‍රධානත්වයෙන් සහ ඔවුන්ගේ ජන්දයෙන් සහාපතිවරයෙකු/වරියක පත් කරගෙන ලේකම් ලෙස නිල බලයෙන් වසමේ ග්‍රාම නිලධාරී කටයුතු කරන ඒ ග්‍රාමෝද්‍ය මණ්ඩල ක්‍රමය මැත් ඉතිහාසයේ ග්‍රාම ආණ්ඩුකරණයට අදාළව පිහිටුවන ලද වැදගත්ම ව්‍යුහයක් ලෙස නම් කළ හැකිය. එහෙත් එම ක්‍රමය කෙටි කළින්ම පිරිහීමට ලක් වූණා මිස ග්‍රෑණාත්මකව ඉදිරියට වර්ධනය වූයේ නැත. ඉන් පසුව ග්‍රාම ආණ්ඩුකරණයට අදාළව කිසිදු විධීමත් ප්‍රජාතන්ත්‍රීය ව්‍යුහයක් කිසිදු ආණ්ඩුවක් විසින් ස්ථාපිත කරනු ලැබුයේ නැත.

ග්‍රාම සහා

සමකාලීන ග්‍රාම සහා සංකල්පය ට ඇත්තේ දකු එකඟමාරකට නො අඩු ඉතිහාසයකි. දෙදහස් පහේ (2005) එක්සත් ජනතා නිදහස් සහන්ධාන අපේක්ෂයාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය වූ මහින්ද වින්තනය තුළත් දෙදහස් දහයේ (2010) එම අපේක්ෂකයාගේ දෙවැනි ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය වූ මහින්ද වින්තන ඉදිරි දැක්ම තුළත් ගම සංවිධානය කිරීම පිළිබඳව ඉදිරිපත් වූයේ ජන සහා සංකල්පය ය. ඒ දෙවනාවේම එම අපේක්ෂකයා ජයග්‍රහණය කළේය. දෙවැනිවර ජයග්‍රහණයෙන් පසු එම වැඩ පිළිවෙළ සවිස්තරාත්මක ක්‍රියාකාරී වැඩ පිළිවෙළක් බවට පත් කිරීමේ අරමුණ සහිතව

2010 දී බලයට පත් ආණ්ඩුව විසින් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ජනසභා අධ්‍යක්ෂ ජනරාල් බුරයක් ඇතිකරනු ලැබේය.

ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන දෙකකම සංක්ලේෂියට සඳහන් වී තිබූ ජනසභා අදහස ප්‍රයෝගික වැඩපිළිවෙළක් සහ ක්‍රියාකාරකමක් බවට පත් කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවිණි. විවිධ සිවිල් සමාජ සංවිධාන සහ අමාත්‍යාංශයෙන් පිට සහ පළමු තියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ හමුබන්තොට දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් මේ කටයුත්තේ දි දැක් වූ සහය අති විශාලය. හමුබන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාග දොළහේ (12) ම එකකින් ග්‍රාම වසම් පහ (5) බැංකින් නිලධාරීන් සහ ප්‍රාදේශීය ජනතා නියෝජිතයින් විසින් තොරා දුන් පසු ජන සහා වැඩ සටහන තියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කෙරිණි. ඒ අනුව වසම් හැට (60) ක ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුණි. ක්‍රියාත්මක කරන අතරතුර ලැබූ අත්දැකීම් සහ ජනයාගේ සිතුවිලි අවබෝධ කර ගැනීමේ ප්‍රතිපලයක් ලෙස ජන සහා යන නම වෙනුවට ග්‍රාම වසමේ සහාව ග්‍රාම සහාව ලෙස නම් කිරීම සිදු වුණේ ජනසභා අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලයයේ කාර්ය මණ්ඩලය, ක්ෂේත්‍රයේ නිලධාරීන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන්, සහ ප්‍රජා නියෝජිතයින්ගේ එකගතාවෙනි. පසු කළෙක කුරුණැල මහනගර සහා බල ප්‍රදේශයේ තිබෙන සියලුම වසම්වල මෙම තියමු ග්‍රාම සහා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරිණි.

ග්‍රාම සහාවක් යනු ග්‍රාම (නිලධාරී) වසම තුළ සිටින ආගමික නායකයින්, වසම භාර රාජ්‍ය නිලධාරීන්, ප්‍රාදේශීය ජනතා නියෝජිතයින්, පුරවැසියන්, වසමේ ක්‍රියාත්මක සිවිල් සමාජ සංවිධාන, සහ ස්වේච්ඡා සංවිධානවල එකමුතුවෙන් සංවිධානය සහ සංවර්ධනය උදෙසා වූ ඒකාබද්ධ ග්‍රාම ආණ්ඩුකරණයේ සමුබන්ධිකරණ ව්‍යුහය ය.

එහි අරමුණු කිහිපයකි. එනම් අරමුණු පහලෙවකි.

1. ජාතික සංවර්ධනයේ පදනම් ඒකකය ලෙස ගම සංවිධානය කිරීම,
2. ග්‍රාමීය සංවර්ධනය සහ ආණ්ඩුකරණය සමස්ථවාදී සහ ඒකාබද්ධවාදී ප්‍රවේශයක් මත සිදුකිරීම,
3. ජාතික පිරිවය අඩුකිරීම සඳහා ගමේ කාර්යයන් ප්‍රතිව්‍යුහගත කිරීම,
4. ජාතික නිෂ්පාදනය සහ ජාතික ආදායම ප්‍රසාරණය සඳහා ගම යොදා ගැනීම,
5. ගමට අදාළ පරිපාලන, දේශපාලන, සිවිල් සමාජ, පුරා මුලික, ආයතන හා සංස්කෘතික සංවිධාන සමග එකාබද්ධව සමුබන්ධිකරණයකින් යුතුව සංවර්ධන සහ ආණ්ඩුකරණ සැලසුම් සැකසීම, ක්‍රියාත්මක කිරීම සහ ඇගයීම,
6. ග්‍රාමීය ජනයා බලගැනීම්,
7. නිෂ්පාදනය, බෙදාහැරීම සහ අලෙවිකරණයට අදාළව ජන ව්‍යවසායකත්වයක් හඳුන්වා දී සේවාපිත කොට පහසුකම් සලසා එය දීරි ගැනීම්,
8. ගමේ අවශ්‍යතා සහ ප්‍රමුඛතා මත ම යටිතල පහසුකම් සැලසීම සහ ඒවා ප්‍රස්ථ්‍යා මට්ටමකට ගෙන ඒම්,
9. ස්වයං-පැවැත්මක් සහිත සම්මුතිකාමී ග්‍රාමීය පුරාවක් බිජ කිරීම,
10. අන්තර් පුරා-සමාජ සම්ගිය ගොඩනැගීම,

11. ජාතික ඒකාබද්ධතාවේ මුල් ඒකකය ලෙස ගම ගොඩනැගීම,
 12. ගැටුම් අවම කරමින් ජනසම්මුතිවාදී හාවිත සහ පුරුදු ගම තුළ ගොඩනැගීම,
 13. ගම තුළ දේශපාලන සංභිදියාවකට පසුවීම සැලසීම, ඒ සියල්ලට අදාළ වන
 14. ගමේ අදායම් සහ මානවීය දිලිඳුකම පිටු දැකීම, සහ
 15. ඒ සියල්ල සඳහා වසමේ සියලු තිලධාරීන්, සංවිධාන සහ ජනයා ඒකාබද්ධ කරගෙන වසමේ මානව-හෝතික දත්ත බැංකුවක් සැකසීම
යනු ඒ ග්‍රාම සහා අරමුණු ය. ග්‍රාම සහාවේ කාර්යහාරය පස් වැදැරුම් විය. එනම් සංවර්ධන, සංවිධාන සහ ආණ්ඩුකරණ කටයුතු සඳහා
- | | |
|-----------------|------------------|
| 1. සැලසුම්කරණය, | 2. සම්බන්ධිකරණය, |
| 3. අධික්ෂණය, | 4. විමර්ශනය, සහ |
| 5. විගණනය | |

යනුවෙන් ඒ කාර්යහාරය පස් වැදැරුම් ය. එසේම ග්‍රාම සහාවේ කාර්යහාරය ඉටු කිරීමේ මූලෝපා නව වැදැරුම් ය. එනම්

- | | |
|-----------------------|-------------------|
| 1. මුණුගැසීම, | 2. සාකච්ඡා කිරීම, |
| 3. එකගතා ගොඩනැගීම, | 4. සැලසුම්කරණය, |
| 5. තින්දු තිරණ ගැනීම, | 6. සම්බන්ධිකරණය, |
| 7. විමර්ශනය, | 8. අගයනය, සහ |
| 9. විගණනය | |

යනු ඒ මූලෝපායන් ය.

ග්‍රාම සහා පද්ධතිය ප්‍රජා, වසම්, සහ ප්‍රාදේශීය යනුවෙන් මට්ටම් තුනකි. එනම් ප්‍රජා මට්ටමේ දී ප්‍රජා සංවිධාන යනාදී ප්‍රජා සහා ද, වසම් මට්ටමේ දී ග්‍රාම සහාව ද ප්‍රාදේශීය මට්ටමේ දී ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ප්‍රාදේශීය ආණ්ඩුව (පළාත් පාලන ආයතනය) සමග වූ ප්‍රාදේශීය සම්බන්ධිකරණ කම්ටුව යනුවෙති.

ග්‍රාම සහාවේ සංයුතිය කෙරෙහි මී ලගට අපගේ අවධානය යොමු කරමු. පුරවැසියන්, ප්‍රජා සහා නියෝජිතයින්, ආගමික නායකයින්, පහසුකාරකයින් (වසමට සාපුරුවම අදාළ නිලධාරීන්), වසමට අදාළ ක්ෂේත්‍ර නිලධාරීන්, දේශපාලන නියෝජිතයින් යන අයගෙන් ග්‍රාම සහාව සමන්විත වේ. මෙහි වැදගත්ම කරුණ වන්නේ වසමේ ග්‍රාම නිලධාරී, සමෘද්ධි නිලධාරී, පවුල් සෞඛ්‍ය නිලධාරීනිය, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර, සංවර්ධන නිලධාරී සහ ප්‍රජා පොලිස් නිලධාරී යන වසමට සාපුරුවම සම්බන්ධ නිලධාරීන් හය දෙනෙකු ග්‍රාම සහාව තුළ වසමට අදාළව ඒකාබද්ධව සහ සම්බන්ධිකරණයින් යුත්ත්ව ක්‍රියාත්මක වීමය. එසේම පනහකට ආසන්න ක්ෂේත්‍ර නිලධාරීන් ග්‍රාම සහාව සමග ඒකාබද්ධව කටයුතු කිරීමය. වසමකට සාපුරුව සහ වතුව අදාළ නිලධාරීන් ගණන පනහකට වැඩිය. රීට පෙර අදාළ වසම්වල එවැනි සාමුහිකත්වයක්, ඒකාබද්ධතාවක්, සහ සම්බන්ධිකරණයක් තිබුණේ නැත.

ග්‍රාම සහාව විධායක සභාවකින් සහ උපදේශක සභාවකින් යුත්ත විය. එසේම ග්‍රාම සභාවේ කම්ටු පහක් වේ. එනම්

1. පරිපාලන සහ සහත්වන කම්ටුව,
2. ජ්‍වලනෝපාය සහ යටිතල පහසුකම් සංවර්ධන කම්ටුව,
3. පරිසර, සෞඛ්‍ය සහ සනීපාරක්ෂක කම්ටුව,
4. පර්යේෂණ, ග්‍රාමීය තොරතුරු සහ සම්බන්ධිකරණ කම්ටුව සහ
5. වගණන කම්ටුව

යනු ඒ කම්ටු පහ ය. නමුත් ගම් ජනයාගේ අවශ්‍යතා සහ කැමැත්ත අනුව මෙ කම්ටු ගණන සහ ඒවායේ අන්තර්ගතය වෙනස් කරගැනීමට පූජාවන.

ග්‍රාම සභාව තුළ ප්‍රාදේශීය ආණ්ඩුවේ නියෝජිතයාගේ කාර්යභාරය ගැන ඉතා කෙටියෙන් අවධානය යොමු කරමු. ප්‍රාදේශීය ආණ්ඩුව (පළාත් පාලන ආයතනය) සහ ග්‍රාම සභාව අතර සම්බන්ධිකරණය, අදාළ ප්‍රාදේශීය ආණ්ඩුවේ කටයුතු පිළිබඳව ග්‍රාම සභාවට වගවීම, ග්‍රාම සභා කටයුතු පිළිබඳ උපදේශනය සහ ඉහළ දේශපාලන අධිකාරියට ග්‍රාම සභාවේ ඉල්ලීම යොමු කිරීම යනු ග්‍රාම සභාවේ ප්‍රාදේශීය ආණ්ඩු නියෝජිතයාගේ කාර්යභාරය යි. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය වන්නේ ග්‍රාම සභා පවත්වාගෙන යාමේ කටයුත්තට අදාළ සම්බන්ධිකරණය සහ නිලධාරීන් යොමු කිරීමය. එසේම ප්‍රාදේශීය සම්බන්ධිකරණ කම්ටුවේ සාමාජිකත්වය එක් ග්‍රාම සභාවකින් එක් අයෙකුට ලබා දිය යුතුය. එහිදී ප්‍රාදේශීය සම්බන්ධිකරණ කම්ටුව යනු ග්‍රාම සභාවලට අදාළ ප්‍රාදේශීය වගවීම් කම්ටුව ද වේ. ප්‍රාදේශීය සම්බන්ධිකරණ කම්ටුවේ රස්වීම්වල න්‍යාය පත්‍රයේ එක් අයිතමයක් විය යුත්තේ ග්‍රාම සභා කටයුතු යන්නය. මේ ඉහතින් සඳහන් කළේ ලංකාවේ වසම් හැත්තැදෙකක 2012-2015 අතර කාලයේ නියමු ව්‍යාපෘතියක් ලෙස සාර්ථක අත්දැකීම් ලැබූ ග්‍රාම සභා කුමයේ සංක්‍රෑතීය රාමුව පිළිබඳව සාරාංශයකි.

නියමු ව්‍යාපෘතිය

මෙම නියමු ව්‍යාපෘතිය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාර දොළඹම යොදාගනු ලැබේය. එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාරයකින් වසම් පහක් තොරා ගැනීන. ඒවා තොරා ගනු ලැබීමට පෙර ව්‍යාපෘතියේ අරමුණු සහ වැඩපිළිවෙළ පිළිබඳ ප්‍රාදේශීය ආණ්ඩුවල ප්‍රධානීන්, ප්‍රාදේශීය ලේකමරුන්/වරියන්, ප්‍රාදේශීය ආණ්ඩුවල සහිකයින්, නිලධාරීන්, ප්‍රජානායකයින්, සහ සිවිල් සමාජ ක්‍රියාකාරිකයින් දැනුවත් කෙරීණ. ඉන්පසු නියමු ව්‍යාපෘතිය සඳහා තම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාරයෙන් වසම් පහ ඒකමතිකත්වයෙන් තොරා දෙනු ලැබේයේ ඒ පිරිස විසිනි. ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාරවලින් තොරා දුන් ග්‍රාම නිලධාරී වසම් පහත පරිදි ය.

- | | | |
|--|---|------------------------------|
| 1. හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාරය | - අරවනමුල්ල,
සියඹලාගස්වීල
හඹන්තොට
තමිමැන්නාව | කැට්ත්වල,
උතුර,
බටහිර, |
|--|---|------------------------------|

- | | |
|---|---|
| <p>2. බෙලිඡත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාගය</p> | <ul style="list-style-type: none"> - ඇල්දෙණිය, ගලගම උතුර,
දම්මුල්ල නැගෙනහිර,
මැදගොඩ, ගොඩවෙල |
| <p>3. වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාගය</p> | <ul style="list-style-type: none"> - තලපත් කන්ද, මාපිටකන්ද,
කැබැල්ලැකැටිය, ගල්වාචිය,
බෝවල උතුර |
| <p>4. තංගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාගය</p> | <ul style="list-style-type: none"> - ඉහලගොඩ, නළගම බටහිර,
,නෙටොල්පිටිය උතුර,
දත්කැටිය, විගමුව |
| <p>5. අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාගය</p> | <ul style="list-style-type: none"> - මුරවැසි හේන, රිදියගම,
ඒරමිනියාය, ලියන්ගස්තොට,
ලුනම දකුණු |
| <p>6. පුණුගම වෙහෙර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාගය</p> | <ul style="list-style-type: none"> - මහානාගපුර, කීරතිපුර,ජයගම,
මත්තල, කැන්දගස්මංකඩ |
| <p>7. කටුවන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාගය</p> | <ul style="list-style-type: none"> - රැක්මල්පිටිය, මැදකන්ද,
පංගම්විලයාය, මුරුගගස්යාය
බටහිර, වැලිපිටිය |
| <p>8. ඕක්වෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාගය</p> | <ul style="list-style-type: none"> - යටිගල පහළ, ගොඩවැන්න,
විජේසිජපුර, මොරකන්දගොඩ,
මේදරවාන දකුණු |
| <p>9. තිස්සමහාරාමය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාගය</p> | <ul style="list-style-type: none"> - සේනපුර, අන්දරගස්යාය,
කාවන්තිස්සපුර, අන්ජලිගල,
තිස්සපුර |
| <p>10. විරකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාගය</p> | <ul style="list-style-type: none"> - මුල්කිරිගල නැගෙනහිර,
කදම්ඩිත්ත, අඛකොලවැව උතුර,
දෙගම්පොත, ඉත්තදෙමලිය
බටහිර |
| <p>11. අගුණකොළපැලැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාගය</p> | <ul style="list-style-type: none"> - දික්වැව, කලවැල්වල,
කාරියමඩිත්ත,
මැදගොඩ, ගුරුවෙල |
| <p>12. සුරියවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාගය</p> | <ul style="list-style-type: none"> - බැදිගංතොට, වැලිවැව,
සුරියවැව නගරය, විහාරගල,
සුරුවිරැගම |

පුහුණු වධිසටහන්

ග්‍රාම සහා සඳහා තෝරා ගත් වසම්වල ග්‍රාම නිලධාරී, සමෘද්ධි නිලධාරී, පවුල් සෙෂලු සහා නිලධාරී, කැමි පරයේශන නිෂ්පාදන සහකාර, සංවර්ධන නිලධාරී, ප්‍රජා පොලිස් නිලධාරී, සහ වසමට අදාළ ප්‍රාදේශීය ආණ්ඩු සහික යන සියලු අය සඳහා පුහුණු වැඩිසටහන් පවත්වනු ලැබේය. ඒවා සිදුකලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින්. මේ කාර්ය සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සම්බන්ධ කිරීමේ කටයුත්ත මතාව සිදුකලේ හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්/දිසාපති සහ දිස්ත්‍රික් අධ්‍යක්ෂ (කුම සම්පාදන) සහ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) යන නිලධාරීන් තී දෙනාය. එසේම කොට්ඨාස දාළගම ප්‍රාදේශීය ලේකම්වරු/වරියන් සහ සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) වරු/වරියන් මෙම ක්‍රියාවලියේ ස්ක්‍රීය සාමාජිකයින් විය.

ප්‍රාදේශීය ලේකම්, ප්‍රාදේශීය ආණ්ඩු ප්‍රධානී, සහකාර අධ්‍යක්ෂ (සැලසුම්), ප්‍රාදේශීය මූලස්ථාන නිලධාරීන්, පොලිස් නිලධාරීන්, සිවිල් සමාජ නියෝජිතයින්, සහ ප්‍රාදේශීය වශයෙන් අනෙකුත් අදාළ නිලධාරීන් සමග සිදුකළ මූලික රස්වීම ක්ෂේත්‍රයේ පළමු පියවර විය. ඉන් පසුව නියමු ව්‍යාපෘතිය සඳහා වසම් තෝරා ගැනුනේ ඒ සියලු දෙනාගේ, විශේෂයෙන්ම ප්‍රාදේශීය ආණ්ඩු ප්‍රධානීන්ගේ සහ ප්‍රාදේශීය ලේකම්ලා ගේ එකතුතාවෙනි. රළුගත සිදුවුවේ වසම් මට්ටම්න් ආගමික පාර්ශව, වසමේ නිලධාරීන්, ප්‍රජාමූලික සංවිධාන නියෝජිතයින්, වසමේ පුහුන්, සහ ජනතාව දැනුවත් කිරීමේ වැඩිසටහන්ය. ඉන් පසු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්, වසමට අදාළ ප්‍රාදේශීය ආණ්ඩු නියෝජිතයින්, වසමට අදාළ නිලධාරීන්, ප්‍රජා පොලිස් නිලධාරීන් සඳහා වූ පුහුණු කිරීමේ වැඩිසටහන් පැවැත්වීනි. ඒවා පැවැත්වුණේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින්. පුහුණුකරුවන්/කාරියන් පුහුණු කිරීමේ වැඩිසටහන් ද පැවැත්වීනි.

ග්‍රාම සහා සහ රාජ්‍ය සංවර්ධන ප්‍රතිපත්ති, ග්‍රාම සහා සංකල්පය, එහි අරමුණු සහ වැඩිපිළිවෙළ, ක්‍රියාකාරී සැලැස්ම, ප්‍රජා සංවර්ධනය සහ සහභාගිත්ව සංවර්ධන ප්‍රවේශ, ග්‍රාමීය සංවර්ධනය, ශ්‍රී ලංකාවේ සංවර්ධන ඉතිහාසය, කළමනාකරුවෙකු ලෙස ක්ෂේත්‍ර නිලධාරීයෙකුගේ කාර්යාලය සහ වැශයෙන් කාර්ය භාරය, ගැටුම් සහ ගැටුම් සම්පූර්ණය යන තේමා යටතේ එම වැඩිමුළු සහ පුහුණු වැඩිසටහන් පැවැත්වීනි. එවැනි පුහුණු වැඩිමුළු නේවාසික සහ එක් දින ඒවා ය. එම පුහුණු වැඩිසටහන් මගින් අපේක්ෂා කළ ප්‍රධාන අරමුණක් වූයේ වසමේ නිලධාරීන් සයදෙනා අතර මිත්ත්වයක් සහ එකමුතුවක් ගොඩනැගීම, සහ ප්‍රදේශයේ නිලධාරීන් අතර සම්ගියක් ගොඩනැගීමය. එය ඉහළින්ම ඉටු විය. මෙම පුහුණු වැඩිමුළුවලින් පසු වසම් හැට (60) සඳහා සහභාගිත්ව ගැමී විමසුම් හතුලිස් අටක් (48) දියත් කළේය.

ග්‍රාම සහා පිහිටුවීම සහ නිර්ක්ෂණ

ග්‍රාම සහා පිහිටුවීම සිදුකළේ එම පුහුණු වැඩිසටහන්වලින් සහ සහභාගිත්ව ගැමී විමසුවලින් අනතුරුව ය. ඒවා පිහිටුවූයේ ඒ ඒ වසම්වල ඉතාම උත්සවාකාරයෙනි. උත්සව සංවිධානය කළේ ජනතාව, නියෝජිතයින් සහ වසමේ නිලධාරීන් සාමුහිකව ය. ඉන්

පසු මාස දෙකට ග්‍රාම සහාවල ප්‍රගති සමාලෝචන රස්වීම් පැවති අතර ඒවාට අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලයේ නිලධාරීන්, පුදේශයේ නිලධාරීන්, සහ සිවිල් සමාජ නියෝජිතයින් සම්බන්ධ වූයේ නිරික්ෂකයින් ලෙස පමණි.

ශ්‍රී යාත්මක වූ සැම වසමක ම නව උදෙෂ්‍යයක් සහ සම්බන්ධ ගොඩනැගෙන බව නිරික්ෂණය වූ වැදගත්ම කරුණය. එසේම වසමට සාපුරුවම අදාළ නිලධාරීන් වන ග්‍රාම නිලධාරී, සමෘද්ධි නිලධාරී, පවුල් සෞඛ්‍ය නිලධාරීන්, කමිෂ්පරයේෂන නිෂ්පාදන සහකාර, සංවර්ධන නිලධාරී, සහ ප්‍රජා පොලිස් නිලධාරී යන සය දෙනා අතර මනා සම්බන්ධිකරණයක් සහ එකමුතුවක් ගොඩ තැගැනීම් වූ මුළුන්ම පැවසු පරිදි සහ නිරික්ෂණය වූ ආකාරයට එම නිලධාරීන් රට පෙර හ්‍රියාකාට තිබුණේ තනි තනිව සහ එකිනෙකා අතර සහ කාර්යයන් අතර කිසිදු සම්බන්ධිකරණයකින් සහ සාමුහිකත්වයකින් තොරවය. නව සාමුහිකත්වය නිසා එකිනෙකාගේ කාර්යයන් වඩාත් පහසු වූ බවද වැඩබර අඩු වූ බවද ඔවුන් විසින් ප්‍රකාශ කළේය. තවද එකි නිලධාරීන්, ආගමික නායකයින්, පුහුන්, වසමේ ජනතාව, ප්‍රාදේශීය ආණ්ඩු නියෝජිතයින්, සහ ප්‍රාදේශීය නිලධාරීන් අතරද මනා සම්බන්ධිකරණයක් සහ එකමුතුවක් දක්නට ලැබුණි. ග්‍රාම සහා පිහිටුවීමේ දී ප්‍රාදේශීය දේශපාලකයින්ගෙන් බාධාවක් වී නම් ඒ ඉතා අල්ප වශයෙනි.

එසේම නවමු ව්‍යාපෘතියකට සිවිල් සමාජ සංවිධානවල අනුග්‍රහය ලබාගැනීමට අවශ්‍ය විශ්වාසය ගොඩනාගා ගැනීමේ දී ජනසහා අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලයේ දස දෙනෙකුගෙන් යුත් සම්පූර්ණ කාර්ය මණ්ඩලය කළ මැදිහත්වීම තිරනාත්මක ලෙස වැදගත් විය, හේතු විය. මෙම ග්‍රාම සහා හැටම ඉතාම ගුණාත්මක ආකාරයෙන් හ්‍රියාත්මක වීම 2015 ආණ්ඩු වෙනස දක්වාම මනාව සිදුවිය. වැදගත්ම කාරණය වූයේ, විශේෂ හිඹුසක්ව පැවති ග්‍රාම/වසම මට්ටමේ නියෝජන ව්‍යුහයක් නොමැති වීමේ හිඹුස මැකි යාමය. එනම් වසම දක්වා වූ පරිපාලන ව්‍යුහ තිබුනද වසම දක්වා වූ ප්‍රජාතන්ත්‍රීය ව්‍යුහ තැනිකමේ අඩුව පිරවුණේ නව ප්‍රජා-නියෝජිත-නිලධාරී සාමුහික ව්‍යුහයක් ලෙස ග්‍රාම සහා ස්ථාපිත වීමෙන්ය. එහෙත් ඒ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වසම හැටකට අදාළව පමණි.

නිගමන

නියමු ව්‍යාපෘතිය සාර්ථක වීම සඳහා බලපෑ සාධක කීපයකි.

1. සංකල්පීය රාමුව සහ හ්‍රියාකාරී සැලැස්ම විධිමත්ව සහ සරලව සකසා තිබීම
2. ජනසහා අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ කැපවීම
3. සිවිල් සමාජ සංවිධානවල මුළු අනුග්‍රහය සහ ගුණාත්මක දායකත්වය
4. හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්, අධ්‍යක්ෂ (සැලසුම්), සහ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) යන නිලධාරීන්ගේ සක්‍රීය මැදිහත්වීම
5. ප්‍රාදේශීය ලේකම්, ප්‍රාදේශීය සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) යන නිලධාරීන්ගේ සක්‍රීය මැදිහත්වීම
6. ප්‍රහුණු වැඩසටහන්, දැනුවත් කිරීමේ රස්වීම් සහ ප්‍රයෝගික අභ්‍යාස මගින් නියෝජිතයින්, නිලධාරීන් සහ ජනතාව දැනුවත් කිරීම සහ උදෙෂ්‍යීමත් කිරීම

7. වසම් මට්ටමේ නිලධාරීන්ගේ පිබිදීම, උනන්දුව, මිත්ත්වය ගොඩනැගීම, සහ සාමූහික කැපවීම
 8. වසම්වල ජනතාවගේ උනන්දුව සහ සත්‍යාචාර සහභාගිත්වය සහ
 9. ප්‍රාදේශීය, පළාත්, සහ ජාතික දේශපාලකයින්ගේ බාධාවක් නොවීම,
- යනු එම සාධකයේ වෙති.

එහෙත් නියමු ව්‍යාපෘතියේ සාර්ථකත්වය මත පදනම්ව රටේ ග්‍රාම වසම් 14022 තුළම ග්‍රාම සහා පිහිටුවීම සිදු වුණේ නැත. එබැවින් මෙම සංකල්පය නියමු ව්‍යාපෘතියින් පමණක් නැවතිණි. ජනාධිපතිවරණ දෙකකම ප්‍රතිපත්ති ප්‍රකාශන තුළ සඳහන් වූ දීප්තිමත් සංකල්පය තුළ තවත් ජේදයක් පමණක්ම බවට පත් විණි. නියමු ව්‍යාපෘතියෙන් ලද අත්දැකීම් සහ උගේපාඨම් ප්‍රයෝගනයට ගනිමින් ග්‍රාම සහා වැඩසටහන රට පුරාම ක්‍රියාත්මක නොවීමට හේතු කිපයක්ම බලපෑවේය. ඒවා පහත පරිදිය.

1. වැඩසටහනේ ජාතික වැදගත්කම ආණ්ඩුව විසින් අවබෝධ කර නො ගැනීම. එම නිසා මෙම වැඩසටහන කෙරෙහි වැඩි බරක් තැබීමට ආණ්ඩුව ක්‍රියා කළේ නැත.
2. වැඩසටහන සඳහා වූ දේශපාලන පිටුබලය/සහය නොලැබීම. එනම් අදාළ ඇමතිවරයා ගෙන් බාධා කිරීම නොත්‍යුතු වැඩසටහන සඳහා අවශ්‍ය නෙතික, මුල්‍ය, නිලධාරී, සහ යටිතළ පහසුකම් සැපයීම සඳහා මැදිහත් වූයේ නැත.
3. ජන්ද විමසීම, මැතිවරණ සහ ජනාධිපතිවරණ සඳහා සම්පාදනය වන ප්‍රතිපත්ති ප්‍රකාශනවල අන්තර ගත පොරොන්ද බලය ලද විට ගිවිසුම් සම්ප්‍රදාය මත ඉටු කිරීමේ සංස්කෘතියක් රට තුළ නොවීම. ඒවා සවිස්තරාත්මක අයුරින් ඉටුකරගැනීම සඳහා වන ඉහළ සමාජ දේශපාලන සාක්ෂරතාවකින් මෙන්ම මැදිහත්කිලි ජන සමාජයක් වර්ධනය නොවීම රේ එවැනි සංස්කෘතියක් ඇති නොවීමට ප්‍රබල හේතුවකි.
4. ජනසහා වැඩපිළිවෙළ සඳහා වූ නෙතික විධි නියෝග (legal mandate) සකස් නොකිරීම සහ නොමැති වීම. එනම් අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත ජනසහා අධ්‍යක්ෂ ජනරාල් දුරයක් ඇති කළ ද වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අමාත්‍යාංශය තුළ තිබිය යුතු සේම අවශ්‍ය නෙතික ප්‍රස්ථාපන සහ වපසරිය සකස් කිරීමක් සිදු වුණේ නැත. එබැවින් අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය යනු අමාත්‍යාංශය තුළ තිබුණු එක්තර ආකාරයකට අනියම් හෝ අමතර අංශයක් පමණක් බවට පත් විය. ඒ නිසාම අමාත්‍යාංශ වැය ගිරියාල දී හෝ නිලධාරීන් ලබා දීමේ දී හෝ ජනසහා හෝ ග්‍රාම සහා පිළිබඳ, එය වෙනම අංශයක් ලෙස සලකා කටයුතු කිරීමක් සිදු වුණේ නැත, කිසිදු අවධානයක් යොමුකොට තිබුණේ ද නැත.
5. ඉහළ නිලධාරී සහයෝගය නොලැබීම. මෙම වැඩපිළිවෙළ සඳහා අමාත්‍යාංශ ලේකම් ඇතුළු ඉහළ නිලධාරීන් ගෙන් කිසිදු සහයෝගයක් ලැබුණේ නැත. අවශ්‍ය නෙතික රාම්‍රිව සහ වපසරිය සැකසීමට මැදිහත්වීය යුතු අමාත්‍යාංශ ලේකම්වරයා ක්‍රියා කළේ මුළුමනින්ම වැඩසටහන නොසලකා හරිමින් ය. නෙතික වපසරියක් සහ පදනමක් සලසා නොතිබීම ලේකම් වරයාට පහසු සිටි නිලධාරීන්ගේ අකර්මන්තාවයට සහ නොසලකා හැරීමට හේතුවන්නට ඇති. එසේම ලේකම්වරුන්ට/වරියන්ට පහළ නිලධාරීන් දක්වන බිඟ සහ ගැනීනාවයද මිට හේතුවක්ය.

6. සිවිල් සමාජ සංචාරක අනුග්‍රහය නිශ්චිත කාලරාමුවකට සීමා වේ. අමාත්‍යාංශයේ අනුග්‍රහය නොලැබේම මත නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා සිවිල් සමාජ සංචාරක වැඩිහිටි අනුග්‍රහය ලබා ගත්තද එකී අනුග්‍රහය රටපුරා ග්‍රාම සහා ක්‍රියාත්මක කිරීමට ලබා ගත නොහැක. එබැවින් වැඩිසටහන නියමු ව්‍යාපෘතියකින් පමණක් නතර වීමට ඇති ඉඩකඩ වැඩිය.
7. ආණ්ඩු වෙනස්වීම සමඟ ජාතික වැඩිසටහන් නොවෙනස්වන, වඩාත් දියුණුකොට ඉදිරියට ගෙනයන දේශපාලන සම්පූර්ණයක් නොතිබේ. මේ තත්ත්වය තිදහසින් පසු මෙරට දේශපාලනය විසින් නොක්‍රියා නැඩත්තු කරන්නකි. සලාක සහනාධාර ක්‍රමය ජනසවිය වන්නේත්, ජනසවිය සමඟ්ධීය වන්නේත් මේ නිසාය. කළකට ඉහත ශ්‍රී ලංගම බස්වල වර්ණ පවා වෙනස වූයේ බලයට පත් වූ ආණ්ඩුවලට අදාළ දේශපාලන පක්ෂයේ වර්ණය අනුවය. ග්‍රාම සහා ක්‍රමය අසාර්ථක ග්‍රාම ගක්ති වූවාට සාර්ථක ව්‍යාපාරයක් බවට පත් කර ගැනීමට 2015 බලයට පත් ආණ්ඩුවත් කටයුතු කළේ නැත.
8. වසම විධිමත් ව්‍යුහයක් බවට පත් නොවී තිබීම තිලධාරී, දේශපාලන, සහ ව්‍යාපාරික අංශවලට පහසුවක් වේ. එනම් තීරණාත්මක අමාත්‍යාංශ භතක වගකීම් සහ වැඩිහිටි සර්වජන ජන්ද අයිතිය ලැබේ දෙක නවයක් ගෙවී ගොස් තිබුනාද මෙරට ගම හෝ වසම සංචාරක සහ විධිමත් පවතින්නේ අතිශයින්ම දුර්වල තැනුකය. ඒ සඳහා ගත් උත්සාහ අතර ප්‍රජා මණ්ඩල ක්‍රමය, ග්‍රාම සංවර්ධන සම්මිත ව්‍යාපාරය, සමුපකාර ව්‍යාපාරය, ග්‍රාමෝද්‍ය මණ්ඩල ක්‍රමය ඉතා වැදගත් ව්‍යාපෘති වුවත් ඒවා අසාර්ථක විය. ඊට බලපෑ හේතු අතර තිලධාරීවාදය, දේශපාලක බලහන්කාරය, සහ ජනතා උනන්දුව අඩුවීම තීරණාත්මක ඒවාය. එසේම තිලධාරී, දේශපාලක සහ ව්‍යාපාරික පාර්ශවවලට ස්වකිය අරමුණු සාධනය සඳහා වඩාත් සුදුසු වන්නේ විධිමත් නොව අවිධිමත් වසම වීම ය. එනිසා එකී පාර්ශව විසින් වසම සංචාරක සහ විධිමත් කටයුත්ත සාර්ථක වීමට ඉඩ දෙන්නේ නැත.
9. සහනාගින්ව ප්‍රජාතන්ත්‍රවාදය සහ විමධ්‍යගත හෝ උපජාතික ආණ්ඩුකරණයට අදාළ සංස්කෘතියක් නොමැතිකම හෝ අවවර්ධන මට්ටමක පැවතීම. අවිධිමත් මධ්‍යගත භාවය මිස විධිමත් විමධ්‍යගත හෝ උපජාතික ආණ්ඩුකරණ සංස්කෘතියක් මෙරට නැත. එය මධ්‍යම ආණ්ඩුවේ, පළාත් සහාවල, ප්‍රාදේශීය ආණ්ඩු වැනි, දේශපාලන විමධ්‍යගතකරණය ක්‍රුළවත් ඊට වඩා පැරණි ඉතිහාසයක් ඇති පරිපාලන විමධ්‍යගතකරණය ක්‍රුළවත් වර්ධනය වී නැත. මේ තත්ත්වය ග්‍රාම ආණ්ඩුකරණයට අහියෝගයක් ලෙස පවතී.

කෙසේ වෙතත් අදාළ තිලධාරීන්ගේ, ජනතා නියෝගීතයින්ගේ සහ ජනතාවගේ සම්බන්ධිකරණයකින් යුත් සාමූහික සංචාරකාත්මක ව්‍යුහයක් බවට වසම පත්කිරීම (ග්‍රාම සහා හෝ වෙනයම් තමයින් හෝ) අනිවාර්යයෙන්ම සිදු විය යුත්තකි. ග්‍රාම සහා 14022 කින් යුත් ශ්‍රී ලංකාවක් වනාහි දියුණු සහනාගින්ව ප්‍රජාතන්ත්‍රවාදයක් සහ ප්‍රජා ආණ්ඩුකරණයක් සහිත රටකි. එවිට එය බැහැරකිරීමේ අඩු දියුණු ප්‍රජාතන්ත්‍රවාදය නොව සියලුළුන්ගේ අන්තරීකරණය සහිත වැඩි දියුණු ප්‍රජාතන්ත්‍රවාදය සහිත රටක් වනු ඇත. ඒ පිළිබඳව හොඳම සාක්ෂිය වන්නේ ඉහත දැක්වූ ග්‍රාම සහා නියමු ව්‍යාපෘතියේ සාර්ථකත්වය ය.

පරිභිෂ්ට ගුණ්ව

මහාචාර්ය, ප්‍රථම හායය, සිංහල පරිවර්තනය, (1996), ජාතික කොතුකාගාර දෙපාර්තමේන්තුව.

අදෑගම, මාලනී, (1997) ශ්‍රී ලංකාවේ ගම් සහ කුමයේ ඉතිහාසය, දිවුලපිටිය, සරස්වති මුදුණ සහ ප්‍රකාශන.

මහින්ද වින්තනය (2005), ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය.

මහින්ද වින්තන ඉදිරි දැක්ම (2010), ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය.

අහයවර්ධන, එම්. එම්. පී. (1997), ප්‍රාදේශීය සභා සේවා, රාජකීරිය, සූපර ගුරික්.

අංක 1දරණසුසිවාර්තාව(1999),පලාත්පාලනප්‍රතිසංස්කරණපිළිබඳපරීක්ෂණකාමීන්සභාවේවාර්තාව, ශ්‍රී ලංකා රජයේ මුදුණ දෙපාර්තමේන්තුව, කොළඹ.

Hettiarachchi, Premasiri (2015), **Local Government in Sri Lanka- Historical Background**, in Uyangoda Jayadewa (ed.), Local Government and Local Democracy in Sri Lanka: Institutional and Social Dimensions, Colombo, Social Scientists' association.

Report of the Commission of Inquiry on Local Government Reforms, Sessional Paper No 1, (1999), Colombo, Department of Government Printing.

Leitan, Tressie GR., (1990), **Local Government and Decentralized Administration in Sri Lanka**, Colombo.

Report Of The Commission on Local Government, Sessional Paper XXXIII – 1955, Ceylon, Government Press.

Registrar General's Department (2019), **Mid-year Population Estimates by District & Sex, 2014 - 2019**

The Official Website of the Election Commission of Sri Lanka,2020, www.slelections.gov.lk, (Accessed 20.6.2020)

General Information Report– 2017, important statistics of Ministries, Departments and the State Owned Enterprises of the Public Sector, prepared by the Department of Management Services on the instructions of the Secretary to the Treasury.

Gottdiener, Mark & Budd, Leslie (2005), **Key Concepts in Urban Studies**, SAGE Publications Ltd , Online published; December 20, 2013. museumtwo.blogspot.com/2015/04/how-do-you-definecommunity.html (Accessed 26.4.2020).

Sullivan, H. (2001-09-01)."Modernization, Democratisation and Community Governance". Local Government Studies. 27 (3): 1–24. doi:10.1080/714004110. ISSN 0300-3930. (Accessed 26.4.2020). feverbee.com/www.feverbee.com/different-types-of-communities Nov 23, 2010 (accessed 26.4.2020).

McKnight, John L.; Kretzmann, John (1996), **Mapping Community Capacity. The Asset-Based Community Development Institute**, Institute of Policy Research.

McKnight, John L.; Kretzmann, John P. (1993). **Building Communities from the Inside Out: A Path Toward Finding and Mobilizing a Community's Assets**. ACTA Publications. mrsduffsclassroom.weebly.com/types-of-communities (accessed 26.4.2020).

Totikidis, Vicky; Armstrong, Anona; Francis, Ronald (28–30 Nov 2005). "The concept of community governance: a preliminary review". GovNet Conference (Accessed 3.7.2020).

Chambers, Robert (1993). **Challenging the professions**: frontiers for rural development. London: Intermediate Technology Publications.



The Journal of Studies in Humanities

Volume 4 (II) 2018

Department of
Humanities, Rajarata
University of Sri Lanka

ලිංගිකත්ව සහ්නිවේදනයේ දී මාධ්‍ය භාවිතය පිළිබඳ සමාජ සම්ජනාත්මක අධ්‍යාපනයක්

(චපාධ අපේක්ෂක විද්‍යාර්ථීන් ඇසුරෙන් සිදු කරන ලද සම්ක්ෂණයක් ඇසුරෙනි)

තත්දාන මූල්‍යගාල

මානවගාස්ත්‍ර අධ්‍යාපනය සමාජය විද්‍යා හා මානවගාස්ත්‍ර පියා,
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ.

Email: nandana.millagala58@gmail.com

Abstract

Sexual communication is related to sex and gender. It has a biological and sociological base. Sexuality is the main natural characteristic factor which classify the whole human society. Accordingly sexuality is the change that the most difficult to change in the world. The communication is happened based on the inherent physical and mental characteristics of men and women. According to social factors that spread from the family unit sexual communication creates their own identity. This has profound impact on human education as well as on entertainment , and has caused many social problems crises and conflicts. The main objective of this research is to study the possibilities for managing such social problems by developing sexual communication educationally and aesthetically. Analyzing the data obtained from the research conducted by internal and external university under graduates has sought to achieve these objectives.

Keywords: Insemination, Zygote, Sexual Intercourse, Orgasm, Stimulus

හැඳින්වීම

ලිංගිකත්වය (sexuality) වනාහි සත්ත්ව සන්තතිය සතු නෙසසරික ජ්වවිද්‍යාත්මක ව්‍යවහාරයකි. එය සත්ත්ව හා ගාක යන තෙරුව සාධක ප්‍රහේද දෙකටම අනනු වන බව ප්‍රකට වේ. මිනිසුන් අතර ගැහැනු-පිරිමි බව පවත්නාසේම සතුන් හා ගාක අතර ද මෙය දැකිය හැකි ය. ලිංගිකත්වය ස්ත්‍රී-පුරුෂ අනනුතාව නිරුපණය කරන අතරම ඔවුනෙවුන් අතර පවත්නා වෙනස්කම් ද දක්වයි. එනම් ස්ත්‍රීන් හා පුරුෂයින් අතර ජ්වවිද්‍යාත්මක වශයෙන් පවත්නා ස්වභාවය ලිංගිකත්වය යන්නෙන් තහවුරුවන බවයි. එහෙත් ස්ත්‍රී-පුරුෂ